

කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව
කුරුණෑගල දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2015 මැයි 18 දින ද ඉකුත් වර්ෂයට අදාල මූල්‍ය ප්‍රකාශන 2014 මැයි 29 දින ද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපති වාර්තාව 2015 අගෝස්තු 25 දින සභාවේ ලේකම්වරයා වෙත යවන ලදී.

1.2 මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු.

(අ) සමාලෝචිත වර්ෂයේ ඉඩම් හා ගොඩනැගිලි ලේඛණය අනුව රු.24,080,238 ක ශේෂයක් වූ අතර රු.23,416,048 ක් ගිණුම්ගත කර තිබුණෙන් රු.664,190 ක වටිනා ඉඩම් හා ගොඩනැගිලි ගිණුම්ගතව නොතිබුණි.

(ආ) ඉදිරිපත් කර තිබුණු ගිණුම අනුව පුස්තකාල පොත් වටිනාකම රු.2,454,204 ක් වුවද වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තා අනුව එය රු.2,501,434 ක් වීම හේතුවෙන් පුස්තකාල පොත් ශේෂය රු.47,230 ක් අඩුවෙන් දක්වා තිබුණි.

1.3.2 අසම්භාව්‍ය බැරකම්

සභාවේ සේවය කර විශ්‍රාම ගත්වා තිබූ සේවකයින් වෙනුවෙන් පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදලට දායක මුදල් නිසි පරිදි නොගෙවීම නිසා සමාලෝචිත වර්ෂය අවසානය වන විට එකී අරමුදලට ගෙවිය යුතු ශේෂය රු.490,202 ක්ව තිබුණි. එමෙන්ම සභාවට අදාල මාසික වාරිකය ලෙස රු.1,204 ක් බැගින් එකී අරමුදල විසින් අයකර පැවතියද, එම අය කිරීම් සභාවේ කුමන සේවකයන්ට අදාලවද යන්න පිළිබඳව සභාව දැනුවත් වී නොතිබුණි.

1.3.3 නොසැසඳූ පාලන ගිණුම්

සමාලෝචිත වර්ෂයට අදාලව අවසාන ශේෂය යටතේ ගිණුම් විෂයයන් 10 කට අදාලව ගිණුම අනුව සහ අදාල ලේඛන අතර රු. 26,958,888 ක නොසැසඳීම් පැවතුණි.

1.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

- (අ) 2014 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු. 27,791,085 ක් විය. ඉන් දළ වශයෙන් 2% ක් ලෙස රු.639,317 ක් වසර 3 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් විය.
- (ආ) 2014 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම්වල වටිනාකම රු. 25,059,670 ක් විය. ඉන් දළ වශයෙන් 4% ක් ලෙස රු.1,008,511 ක් වසර 3 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් විය.

1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

අවශ්‍ය තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීම නිසා එකතුව රු.277,097 ක ගනුදෙනු පිළිබඳව විස්තරාත්මක පරීක්ෂාවක් කළ නොහැකි විය.

02 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.925,430 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.6,854,948 ක් වීමෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.5,929,518 ක පිරිහීමක් පැවතුණි. මෙකී මූල්‍ය ප්‍රතිඵලයට රු.25,140,416 ක් වූ ප්‍රාග්ධන ආධාර හා රු.25,386,091 ක් වූ ප්‍රාග්ධන වැය ගැලපූ විට සමාලෝචිත වර්ෂයට අදාල මූල්‍ය ප්‍රතිඵලය රු.679,755 ක අතිරික්තයක් විය.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයට අදාල සභාවේ මුළු පුනරාවර්තන ආදායම වූ රු.35,312,914 න් දළ වශයෙන් 86% ක් ලෙස රු.30,334,787 ක්ම සභාවේ උත්පාදිත ආදායම් නොවන උසාවි දඩ, මුද්දර ගාස්තු, වැටුප් ප්‍රතිපූර්ණ වැනි දීමනා ස්වරූපයේ ලැබීමවලින් සමන්විත විය. එමෙන්ම ප්‍රාග්ධන ආදායම වූ රු.25,140,416 ක මුළු ප්‍රමාණයම ගමනැගුම, මගනැගුම වැනි ප්‍රභවයන් මත වෙනත් ආයතන මගින් බල ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් සඳහා ලද මුදල්වලින් සමන්විත විය.
- (ආ) සමාලෝචිත වර්ෂයට අදාල මුළු පුනරාවර්තන වියදම වූ රු.34,387,484 න් දළ වශයෙන් 59% ක් ලෙස රු.20,210,619 ක් පෞද්ගලික පඩිනඩි සඳහා වියදම වූ අතර ඉන් දළ වශයෙන් 89% ක් ලෙස රු.18,003,876 ක් වැටුප් ප්‍රතිපූර්ණ ලෙස පළාත් පාලන කොමසාරිස් විසින් ලබා දී තිබුණි. එම වටිනාකම වෙනත් ආදායම් යටතේ ගිණුම්ගත කර තිබුණි. එමෙන්ම ප්‍රාග්ධන වියදම වූ රු.25,386,091 න් දළ වශයෙන් සියයට 1 ක් ලෙස රු.82,041 ක් පමණක් සභා අරමුදලින් වැය වී තිබූ අතර දළ වශයෙන් ඉතිරි 99% ක් වූ රු.25,304,050 ක ප්‍රමාණය ගමනැගුම, මගනැගුම වැනි ප්‍රභව මත වෙනත් ආයතනවල ප්‍රතිපාදනවලින් සිදු කල සංවර්ධන කාර්යයන්ගෙන් සමන්විත විය.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 බලපත්‍ර ගාස්තු

සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට හිඟව පැවති රු.209,095 ක බලපත්‍ර ආදායම වර්ෂය අවසානය වන විටද අය කර නොතිබුණු අතර, මේ සම්බන්ධයෙන් කාල විශ්ලේෂණයක්ද නොතිබුණි.

2.3.2 වෙනත් ආදායම්

- (අ) සමාලෝචිත වර්ෂයේ වෙනත් ආදායම් යටතේ වූ සේවා සඳහා ගාස්තු ලෙස රු.4,137,000 ක් ඇස්තමේන්තු කර තිබුණද, වර්ෂයේ බිල් කිරීම් රු.2,505,212 ක් ලෙස දළ වශයෙන් 60% ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසානයට බිල් කිරීම වූ රු.2,505,212 ක් වූ ප්‍රමාණයම හිඟව පැවතුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය ආරම්භයේ සේවා සඳහා ගාස්තු රු.3,903,926 ක් වූ අතර වර්ෂය තුළ රු.1,838,531 ක් ලෙස දළ වශයෙන් 47% ක් පමණක් අයවී තිබුණු අතර හිඟව පැවති ශේෂය රු.2,065,395 ක් ලෙස දළ වශයෙන් 53% ක් විය.

03 මෙහෙයුම් සමාලෝචනය

3.1 නිෂ්ක්‍රීය හා උගත උපයෝජිත වත්කම්

සමාලෝචිත වර්ෂය අවසානය වන විට පොත් අගය රු.370,850 ක් වූ ස්ථාවර වත්කම් නිෂ්ක්‍රීයව පැවතුණි.

04 පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අයවැය පාලනය
- (ඇ) ආදායම් පරිපාලනය
- (ඈ) වත්කම් කළමනාකරණය
- (ඉ) කසල කළමනාකරණය